

යාපනය සහ කිලිනොච්චි ජල සම්පාදන හා සනීපාරක්ෂක ව්‍යාපෘතිය - 2023

යාපනය සහ කිලිනොච්චි ජල සම්පාදන හා සනීපාරක්ෂක ව්‍යාපෘතියේ 2023 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ ආසියානු සංවර්ධන බැංකුව අතර 2011 පෙබරවාරි 08 දින එළඹි අංක 2710 - එස්ආර්අයි (සාමාන්‍ය මෙහෙයුම්) ණය ගිවිසුමේ IV ව්‍යවස්ථාවේ 4.05 වගන්තිය සහ අංක 2711 - එස්ආර්අයි (එස්එල්) (විශේෂ මෙහෙයුම්) ණය ගිවිසුමේ IV ව්‍යවස්ථාවේ 4.03 වගන්තිය සහ 2017 දෙසැම්බර් 15 දින එළඹි අංක 3603-එස්ආර්අයි හා අංක 3604-එස්ආර්අයි (අතිරේක මූල්‍යනය) ණය ගිවිසුමේ IV වන ව්‍යවස්ථාවේ 4.03 වගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවෙහි ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුවට වාර්තා කළ යුතුයැයි සලකන මාගේ අදහස් සහ නිරීක්ෂණ මෙම වාර්තාවේ දැක්වේ.

1.2 ක්‍රියාත්මක කිරීම, අරමුණු, අරමුදල් යෙදවීම සහ ව්‍යාපෘති කාලය

ව්‍යාපෘතියේ ණය ගිවිසුම් අනුව, එවකට ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍යාංශය, වර්තමානයේ ජල සැපයුම් හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරවීමේ නියෝජිතායතනය වන අතර ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය, උතුරු පළාතේ පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ උතුරු පළාතේ පළාත් පාලන ආයතන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ නියෝජිතායතන වේ.

ව්‍යාපෘති ප්‍රදේශයේ තේවාසිකයන් සඳහා ජල සම්පාදන හා සනීපාරක්ෂක යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සහ යාපනය අර්ධද්වීපයේ ජල සම්පත් ආරක්ෂා කිරීම සහ කළමනාකරණය කිරීම ව්‍යාපෘතියේ අරමුණු වේ. ණය ගිවිසුම් අනුව, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරන සංරචක යටතේ ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත මුළු පිරිවැය රු.මිලියන 16,474.59 කට සමාන එජඩො මිලියන 147.45 ක් විය. ඉන් රු.මිලියන 8,541.76 කට සමාන එජඩො මිලියන 76.45 ක් මූල්‍යනය කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව එකඟ වී තිබුණු අතර රු.මිලියන 5,363.04 කට සමාන එජඩො මිලියන 48 ක් මූල්‍යනය කිරීමට ප්‍රංශ සංවර්ධන නියෝජිතායතනය (Agence Francaise de Development) එකඟ වී තිබුණි. ඉතිරි රු.මිලියන 2,569.79 කට සමාන එජඩො මිලියන 23 ශ්‍රී ලංකා රජය මූල්‍යනය කිරීමට අපේක්ෂා කෙරේ. කෙසේ වුවද, ව්‍යාපෘතියේ ජල මූලාශ්‍රය වූ ඉරණමඩුව වැව, මුහුදු ජලය පිරිපහදු කිරීමේ පිරියත ලෙස වෙනස් කොට සිදු කළ විෂය පථය ප්‍රතිව්‍යුහගත කිරීම් හේතුවෙන් ව්‍යාපෘතියේ ඇතැම් කටයුතු අත්හිටුවීමට සිදු වීම නිසා 2015 ඔක්තෝබර් 06 දින ප්‍රංශ සංවර්ධන නියෝජිතායතනය ලබා දුන් ණය අවලංගු කරන ලදී. මේ නිසා, ආසියානු සංවර්ධන බැංකුව සමඟ ශ්‍රී ලංකා රජය 2017 දෙසැම්බර් 15 දින අතිරේක ණය ගිවිසුමකට එළඹී තිබුණි. අතිරේක ණය ගිවිසුම්වලට අනුව, ව්‍යාපෘතියේ කටයුතු සඳහා ඇස්තමේන්තුගත පිරිවැය රු. මිලියන 23,256කට සමාන එජඩො මිලියන 153 කි. ඉන් රු.මිලියන 18,240 ට සමාන එජඩො මිලියන 120 ක් මූල්‍යනය කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව එකඟ වී තිබුණි. ඉතිරි රු. මිලියන 5,016 කට සමාන එජඩො මිලියන 33 ශ්‍රී ලංකා රජය මූල්‍යනය කිරීමට අපේක්ෂා කෙරේ. මෙම ව්‍යාපෘතිය 2011 පෙබරවාරි 15 දින ආරම්භ කරන ලද අතර එය 2017 අගෝස්තු 14 වන විට නිම කිරීමට සැලසුම් කර තිබුණි. පසුව, ව්‍යාපෘතිය කාලය 2026 ජුනි 30 දක්වා දීර්ඝ කර තිබුණි.

1.3 මතය

මේ සමඟ ඇති මූල්‍ය ප්‍රකාශන මගින් 2023 දෙසැම්බර් 31 දිනට ව්‍යාපෘතියේ මූල්‍ය තත්ත්වය සහ එහි මුදල් ප්‍රවාහය ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.4 මතය සඳහා පදනම

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මාගේ විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.5 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ පාලනය හා සම්බන්ධ පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ව්‍යාපෘතියේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය හා සම්බන්ධ පාර්ශව විසින් දරනු ලබයි.

1.6 මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණකගේ වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතික වීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සෑම විටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන් ඇතිවිය හැකි අතර, මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි බලපෑමක් විය හැකි බව අපේක්ෂා කෙරේ.

මා විසින් වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය කරන ලදී. තවද,

- වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන්ගේ අවදානම් හඳුනාගැනීමේදී හා තක්සේරු කිරීමේදී අවස්ථාවෝචිතව උචිත විගණන පටිපාටි සැලසුම් කිරීමෙන් වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවන්නාවූ අවදානම් මඟහරවා ගැනීමට, ප්‍රමාණවත් සහ සුදුසු විගණන සාක්ෂි ලබාගැනීම මාගේ මතයට පදනම් වේ. වරදක් නිසා සිදුවන බලපෑමට වඩා වංචාවක් හේතුවෙන් සිදුකරන ලද ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයක් හඳුනා නොගැනීම මගින් සිදුවන්නාවූ බලපෑම ප්‍රබල වන අතර, දුස්ස්‍රෝධය, ව්‍යාජ ලේඛන සැකසීම, චේතනාන්විත මඟහැරීම හෝ අභ්‍යන්තර පාලනයන් මඟහැරීම වංචාවක් ඇතිවීමට හේතුවේ.
- අවස්ථාවෝචිතව උචිත විගණන පටිපාටි සැලසුම් කිරීම පිණිස සමාගමේ අභ්‍යන්තර පාලනය සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගන්නා ලද නමුත්, ව්‍යාපෘතියේ අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳ මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි.
- කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය සහ යොදා ගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල හා සම්බන්ධිත හෙළිදරව් කිරීම්වල සාධාරණත්වය ඇගයීම.
- හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල ඉදිරිපත් කිරීම, ව්‍යුහය සහ අන්තර්ගතය ඇගයීමට ලක්කළ අතර ඒ සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණ අයුරින් මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් බව අගයන ලදී.

මාගේ විගණනය තුළදී හඳුනාගත් වැදගත් විගණන සොයාගැනීම්, ප්‍රධාන අභ්‍යන්තර පාලන දුර්වලතා හා අනෙකුත් කරුණු පිළිබඳව පාලනය කරනු ලබන පාර්ශවයන් දැනුවත් කරන ලදී.

2. භෞතික කාර්ය සාධනය.

ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල ජනතාවට ආරක්ෂිත පානීය ජලය සහ සනීපාරක්ෂාව වැඩිදියුණු කිරීමේ අරමුණින් ජල සම්පාදන හා සනීපාරක්ෂක යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම, යාපනය ජල සම්පත් කළමනාකරණය ශක්තිමත් කිරීම සහ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ධාරිතා සංවර්ධනය යන ප්‍රධාන කොටස් 03 යටතේ ව්‍යාපෘතියේ ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කර ඇත. ව්‍යාපෘතියේ කටයුතු 2011 පෙබරවාරි 15 දින ආරම්භ කරන ලද අතර 2017 අගෝස්තු 14 වන විට අවසන් කිරීමට සැලසුම් කර ඇත. ඉරනමඩු වැවේ සිට මුහුදු ජලය ප්‍රති ආශ්‍රිත පිරිසිදු ජලයක් දක්වා ජල මූලාශ්‍රය ලෙස ව්‍යාපෘති විෂය පථය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසුව, ව්‍යාපෘතියේ කාලය 2026 ජුනි 30 දක්වා දීර්ඝ කර ඇත.

2.1 ව්‍යාපෘති ක්‍රියාකාරකම්වල භෞතික ප්‍රගතිය

ව්‍යාපෘති සංරචකය	ක්‍රියාකාරකම	2023 දෙසැම්බර් 31 දිනට		විගණන නිරීක්ෂණය	කළමනාකරණයේ අදහස් දැක්වීම	විගණකගේ නිර්දේශ
		ප්‍රසම්පාදනයේ අපේක්ෂිත භෞතික කාර්ය සාධනය	ප්‍රසම්පාදන ය විසින් ලභා කරගෙන ඇති කාර්ය සාධනය			
		ප්‍රතිශතය	ප්‍රතිශතය			
ජල සම්පාදන හා සනීපාරක්ෂක යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම		100	78	කොන්ත්‍රාත්තුවේ කාලසීමාවන් තුළ ඉදිකිරීම් කටයුතු අවසන් කර නොමැති අතර, තත්ත්වය විසඳීමට සුදුසු ක්‍රියාමාර්ග ගත යුතුව තිබුණි.	යාපනය අර්ධද්වීපයට ජලය සැපයීම සඳහා යාන්ත්‍රික, විදුලි සහ SCADA කොන්ත්‍රාත්තුව සම්පූර්ණ කරන තෙක් ජනතාව සඳහා අපේක්ෂිත ප්‍රතිඵල තෘප්තිමත් කිරීම සඳහා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සහ ව්‍යාපෘති කණ්ඩායම 2024 ජූලි මාසය ඇතුළත තාවකාලික පොම්ප කිරීමේ වැඩපිළිවෙලක් සිදු කිරීමට උත්සාහ කළහ.	අනවශ්‍ය ප්‍රමාදයන් වැළැක්වීමට පියවර ගත යුතුය.

(i)	ජල සම්පාදන හා සනීපාරක්ෂක යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම	මුහුදු ජලය ප්‍රති ආශ්‍රිත පිරියත ඒකකය	100	88	2021 පෙබරවාරි මස රු. මිලියන 14,559 ක් වූ නිර්මාණය කිරීම, ගොඩනැගීම සහ මෙහෙයුම් කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම හා ගිවිසුම් අත්සන් කිරීම සිදු කර තිබුණි. සැලසුම් කටයුතු 2021 මාර්තු ආරම්භ වූ අතර ව්‍යාපෘතිය 2023 සැප්තැම්බර් වන විට අවසන් කිරීමට අපේක්ෂා කරන ලදී. සියයට 100ක භෞතික ප්‍රගතියක් ලබා ගැනීමට අපේක්ෂා කළද සැබෑ භෞතික ප්‍රගතිය 2023 දෙසැම්බර් 31 වන විට සියයට 88ක් විය.	2024 ජුනි 18 වන දින සිට ප්‍රධාන සම්ප්‍රේෂණ සහ බෙදා හැරීමේ නල පද්ධතියේ සේදුම් කටයුතු හා විෂබීජහරණ කටයුතු සඳහා කොන්ත්‍රාත්තරු විසින් මුහුදු ජලය ප්‍රති ආශ්‍රිත පිරියත කම්හලෙන් පිරිපහදු කළ ජලය (මුලදී 6,000 m ³ / දිනකට) ලබා දෙනු ඇත.	මෙම සංරචකයේ වැඩ නියමිත කාල සීමාව තුළ සම්පූර්ණ කළ යුතුය.
(ii)	ජල සම්පාදන හා සනීපාරක්ෂක යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම	ජල බෙදා හැරීමේ ජාලයේ නල එලීම.	100	100	නයිනතිව්, අනලයිතිව් සහ එළවතිව් දූපත්වලට පානීය ජලය සැපයීම සඳහා අවශ්‍ය නල පද්ධතිය, උස් ජල කුළුණු සහ අනෙකුත් අවශ්‍ය ඉදිකිරීම් අවසන් වුවද ජල බෙදා හැරීමේ අසාර්ථකත්වය හේතුවෙන් ව්‍යාපෘතියේ ප්‍රතිලාභ ජනතාව වෙත ලැබී නොමැත.	එම දූපත් තුන සඳහා බෙදා හැරීමේ ජාලය අවසන් කර ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය හි මෙහෙයුම් හා නඩත්තු අංශයට භාර දී ඇති අතර ඔවුන් මෙය ක්‍රියාත්මක කර දැනටමත් මහජනතාවට ජලය සැපයීම ආරම්භ කර ඇත.	අපේක්ෂිත ඉලක්ක සපුරා ගත යුතුය.
(iii)	ජල සම්පාදන හා සනීපාරක්ෂක	යාපනය නගර ප්‍රදේශයේ ජල බෙදා හැරීමේ	100	72	2021 ජනවාරි 08 දින පෞද්ගලික සමාගමකට ප්‍රදානය	නොවැළැක්විය හැකි හේතූන් මත යාපනය නගරයේ	අපේක්ෂිත ඉලක්ක සපුරා ගත

යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම ජාලයේ නල එළීම.

කරන ලද යාපනය නගරයේ කිලෝමීටර් 264 ක් ආවරණය වන පරිදි පිරිපහදු කළ ජලය බෙදාහැරීම සඳහා වූ රුපියල් මිලියන 3,160.20ක කොන්ත්‍රාත්තුව 2023 ජනවාරි 23 වන විට අවසන් කිරීමට නියමිතව තිබූ නමුත් එහි සියයට 72ක භෞතික ප්‍රගතිය නියෝජනය කරමින් නළඑළිම් සිදු කර තිබුණේ කිලෝමීටර් 191ක පමණි.

පිරිපහදු කළ ජලය බෙදා හැරීමේ ඉලක්කය සපුරා ගැනීමට නොහැකි විය.

(iv) ජල සම්පාදන හා සන්නිවේදන යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම යාන්ත්‍රික, විදුලි සහ SCADA පැකේජය.

55

5

ඇමරිකානු ඩොලර් මිලියන 11.5 ක් වටිනා කොන්ත්‍රාත්තුව 2023 සැප්තැම්බර් 4 වන දින ප්‍රදානය කරන ලද අතර 2024 නොවැම්බර් 06 ට පෙර අවසන් කිරීමට නියමිතව ඇත, කෙසේ වෙතත් මෙම කාර්යයේදී සියයට 5 ක දුර්වල කාර්ය සාධනයක් පෙන්නුම් කරන ඇත.

නිර්මාණ කටයුතු සිදු වෙමින් පවතින අතර භෞතික ප්‍රගතිය සියයට 5 කි. යාන්ත්‍රික, විදුලි සහ SCADA කොන්ත්‍රාත්තුව 2025 ජූලි වන විට සම්පූර්ණ කිරීමට සැලසුම් කර ඇත.

නියමිත කාල සීමාව තුළ වැඩ නිම කළ යුතුය

3. කොන්ත්‍රාත් පරිපාලනය

විගණන ගැටළුව	කළමනාකරණයේ අදහස් දැක්වීම	විගණකගේ නිර්දේශ
3.1 DN 01, TWTM 01, TWTM 02 නල එලීමේ කටයුතු වෙනුවෙන් මාර්ග සංවර්ධන අධිකාරිය වෙත ලබාදී තිබූ රුපියල් මිලියන 73 ක නැවත ලබාගැනීමේ තැන්පතු මුදල එම කටයුතු අවසන් වී වසර පහක් ගතවී ඇතත් ආපසු ලබා ගැනීම සිදුකර නොතිබුණි.	DN 01 සහ TWTM 01 පිළිවෙළින් නල පද්ධතිය සේදීම සහ විෂබීජහරණය සඳහා අවබෝධතා ගිවිසුමක් පවතින අතර තවද කොන්ත්‍රාත් සංශෝධනද පවතින බැවින්, සේදීමේදී සහ විෂබීජහරණය කිරීමේදී නිවැරදි කිරීමේ කටයුතු සිදුවිය හැකිය. එබැවින්, එය අවසන් වූ පසු ව්‍යාපෘති කළමනාකරණ ඒකකය විසින් මාර්ග සංවර්ධන අධිකාරිය වෙතින් නැවත ලබාගැනීමේ තැන්පතු මුදල ලබා ගැනීමට කටයුතු කරනු ඇත. TWTM 02 සඳහා, ව්‍යාපෘති කළමනාකරණ ඒකකය විසින් මාර්ග සංවර්ධන අධිකාරිය වෙතින් තැන්පතු ප්‍රතිපූරණය කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටී.	තැන්පතු පියවීමට කටයුතු කළ යුතුය.
3.2 2016 දෙසැම්බරයේ සිට මුහුදු ජලය ප්‍රති ආශ්‍රිත පිරියත ඒකකයෙහි ප්‍රසම්පාදන ක්‍රියාවලිය සඳහා වසර පහක කාලයක් ගත වී ඇත. කොන්ත්‍රාත් ගිවිසුමට අනුව මෙම බලාගාරයේ මෙහෙයුම් හා නඩත්තු පිරිවැය රු. මිලියන 3,694 වසර 07ක් සඳහා වන අතර එහි මෙහෙයුම් හා නඩත්තු කාලය 2030 වර්ෂයේදී අවසන් වීමට නියමිතව පවතී. ණය කාලය 2026 ජුනි 30 දිනෙන් අවසන් වුවද, ව්‍යාපෘති කාලයෙන් පසුවද නඩත්තු කටයුතු සඳහා විශාල මුදලක් වැය කර පවත්වාගෙන යාමේ අවදානමක් පවතී.	ප්‍රමාදයෙන් වැඩි ප්‍රමාණයක් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ පාලනයෙන් ඔබ්බට වේ. කෙසේ වෙතත් ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩ නිම කිරීමට ඇති ප්‍රමාදය ආවරණය කර ගැනීම සඳහා දැඩි අධීක්ෂණයකින් සිටින අතර මෙහෙයුම් සේවා කාලය ආවරණය කිරීම සඳහා ණය අවසන් දිනය දීර්ඝ කිරීමට ව්‍යාපෘති කළමනාකරණ ඒකකය කටයුතු කරනු ඇත. දැනටමත්, යාපනය සහ කිලිනොච්චි ජල සම්පාදන හා සනීපාරක්ෂක ව්‍යාපෘතියෙහි ව්‍යාපෘති කළමනාකරණ ඒකකය ආසියානු සංවර්ධන බැංකුව සමඟ සාකච්ඡා රැස්වීම් ආරම්භ කර ඇති අතර මෙම ණය මුදල කල් ඉකුත් වීමට පෙර ආසියානු සංවර්ධන බැංකුව ණය ක්‍රියාත්මක වන දිනය දීර්ඝ කරනු ලැබේ.	මෙම බලාගාරය නඩත්තු කිරීමට සහ තිරසාර ලෙස භාවිතා කිරීමට අරමුදල් මූලාශ්‍රයක් සොයා ගැනීමට ක්‍රියා කළ යුතුය

3.3

මුහුදු ජලය ප්‍රති ආශ්‍රිත පිරියත ඒකකයෙහි කොන්ත්‍රාත්කරු 2023 මැයි 22 වැනි දින අමුද්‍රව්‍යවල මිල උද්ධමනය සඳහා බාහිර පාලනය කළ නොහැකි හේතු කිහිපයක් සඳහන් කරමින් ඩොලර් මිලියන 12.7ක් ඉල්ලා ඇත. කෙසේ වෙතත්, පහත සඳහන් හේතූන් මත මිල උද්ධමන ගැලපීම් සඳහා හිමිකම් පෑමට කොන්ත්‍රාත්කරුට අයිතියක් නොතිබුණි.

- කොන්ත්‍රාත්තුවේ 8 වැනි වගන්තියේ විශේෂිත කොන්දේසියට අනුව, ෆිඩ් කොන්දේසියේ “අ” උප වගන්තිය 13.8 කොටසට අනුව මිල උද්ධමන ගැලපීම් සඳහා හිමිකම් පෑමට කොන්ත්‍රාත්කරුට අයිතියක් නොමැත.
- ආසියානු සංවර්ධන බැංකුව සමඟ ක්‍රියාත්මක කරන ලද නිර්මාණය කිරීම, ගොඩනැගීම සහ මෙහෙයුම් කොන්ත්‍රාත් දත්තවල 13.8 උප වගන්තියට අනුව, කොන්ත්‍රාත්කරු නිර්මාණය කිරීම සහ ගොඩනැගීමේ අදියරවල උද්ධමනයේ බලපෑම් සඳහා ගැලපීම් නොකිරීමට පැහැදිලිවම එකඟ වී ඇත. එබැවින්, ආසියානු සංවර්ධන බැංකුවේ අනුමැතියකින් තොරව මෙම කොන්දේසි වෙනස් කිරීම, මිල උද්ධමනය ගැලපීම් සඳහා හිමිකම් පෑමට අවසර නැත.

එකඟ වේ

ගෙවීම් කිරීමට තීරණ ගැනීමේදී ගිවිසුමේ කොන්දේසි සහ අනෙකුත් නීති රීති, තීරණ සහ මාර්ගෝපදේශවලට අනුකූල විය යුතුය.

3.4

2020 දෙසැම්බර් 22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණයේ 38.33 (ආ) ඡේදයේ දක්වා ඇති පරිදි මුහුදු ජලය භාවිතයෙන් ලවණ ඉවත් කිරීමේ බලාගාරය බල ගැන්වීම සඳහා සුදුසු පුනර්ජනනීය බලශක්ති විකල්පයක් ක්‍රියාවට නැංවීම සඳහා අතිරේක ඇමරිකානු ඩොලර් මිලියන 4 ක මුදලක් වෙන් කර ඇත. පුනර්ජනනීය බලශක්ති විකල්පයක් ලෙස සූර්ය බලාගාරයක් ස්ථාපිත කිරීම සඳහා 2023 දෙසැම්බර් 31 වන විට අමාත්‍ය මණ්ඩල තීරණයෙන් වසර තුනකට වැඩි කාලයක් ගතවී ඇතත් අදාළ කොන්ත්‍රාත්තුව ක්‍රියාත්මක කර නොමැත.

අවශ්‍ය අරමුදල් ලබා ගැනීම සඳහා අරමුදල් සපයන ආයතන සමඟ සම්බන්ධීකරණය කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් ජාතික සැලසුම් දෙපාර්තමේන්තුව වෙතින් ඉල්ලා ඇත.

කොන්ත්‍රාත්තුව ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ යුතුය.

4. සම්පත් උන උපයෝජනය

විගණන ගැටළුව

කළමනාකරණයේ අදහස් දැක්වීම

විගණකගේ නිර්දේශ

රටට කිසිදු ආර්ථික ප්‍රතිලාභයක් නොමැතිව මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් 2016 වර්ෂයේ සිට 2023 වර්ෂය දක්වා උපයෝජනය නොකළ ණය ශේෂය සඳහා බැඳීම් ගස්තු ලෙස මහා භාණ්ඩාගාරය විසින් රුපියල් මිලියන 464.8 ක් ගෙවා තිබුණි.

කොන්ත්‍රාත් ප්‍රමාදය මේ තත්ත්වයට හේතු විය.

මෙවැනි පාඩු අවම කර ගැනීමට කටයුතු කළ යුතුය.